

රිදිගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රිදිගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රිදිගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්චාත්‍යයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන්, ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ.

සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව, විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී, වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීති, රීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාක්‍යාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වයඹ ප්‍රධාන ලේකම්ගේ තහවුරු කිරීමේ ලිපිය අනුව සභාවට ලැබිය යුතු උසාවි දඩ ආදායම රු.3,262,750 ක් ගිණුම් වලින් අත්හැරී තිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ලැබූ උසාවි දඩ රු.415,900 ක් අඩුවෙන් ආදායම් ගිණුමට ගලපා තිබුණි.	ඉදිරි වර්ෂයේදී වයඹ ප්‍රධාන ලේකම්තුමාගේ උසාවි දඩ තහවුරු ලිපිය කල්තබා ගෙන්වා ගෙන අදාල ගැලපීම් සිදුකිරීමට කටයුතු කරන බව	උසාවි දඩ ආදායම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) කාර්යාල උපකරණ ලෙස ගිණුම්ගත විය යුතු රු.4,873,132 ක් හා විදුලි උපකරණ ලෙස ගිණුම්ගත විය යුතු රු.154,235 ක් යන්ත්‍ර උපකරණ ලෙස ගිණුම්ගත කර තිබුණි.	වත්කම් වර්ගීකරණය කිරීමේ දී කාර්යාල උපකරණ ලෙස වර්ගීකරණය නොකිරීම ඉදිරියේදී නිවැරදි කරන බව.	වත්කම් නිවැරදිව වර්ගීකරණය කර, නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභා කාර්යාලයට සූර්ය පැනල පද්ධතියක් සවිකිරීම වෙනුවෙන් ගිවිසුම් ගත නොවී රු.4,500,000 ක් වර්ෂය තුළ ණය හිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට 2024 දෙසැම්බර් 06 වන දින යොමු කර ඇති බැවින් එම ව්‍යාපෘතියට අදාලව වෙන් කරන ලද මුදල ණයහිමි ලෙස ඉදිරියට ගෙනා බව.	වියදම හඳුනාගෙන නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ලැබිය යුතු ඉන්ධන තැන්පත් රු.300,000 ක් ආයෝජන යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ඉ) 2024 වර්ෂය වෙනුවෙන් විගණන ගාස්තු සඳහා වෙන් කිරීම් සිදුකර නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශන වාර්තාව සකස් කිරීමේදී ගෙවිය යුතු විගණන ගාස්තු වශයෙන් වෙන් කිරීමක් සිදු නොකළ බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසදුණු පාලන ගිණුම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දොඩම්ගස්ලන්ද ප්‍රජා ශාලාවේ වටිනාකම දැක්වීමේදී ස්ථාවර වත්කම් ලේඛනය හා උපලේඛනය අනුව රු.675,000 ක වෙනසක් පැවතුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	උපයෝගී ලේඛන පදනම්ව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(අ) මු. රෙ. 104	සභාව සතු කැබ් රථයට 2022 වර්ෂයේ පෙබරවාරි සිදුවූ අනතුර සම්බන්ධව මුදල් රෙගුලාසි ප්‍රකාරව පරීක්ෂණ පවත්වා නොතිබුණි.	ඉදිරියේ දී වාහන අනතුරු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු සිදු කරන බව.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කළ යුතුය.
(ආ) මු.රෙ. 571(2)	වටිනාකම රු.1,017,333 ක වසර 02 කාලය ඉක්ම වූ මිශ්‍ර තැන්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව නියාදනය කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී නිදහස් කිරීමට ඇති තැන්පත් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාර, කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.20,940,295 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.14,011,179 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තු ගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024 වර්ෂය				2023 වර්ෂය			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේ න්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
වරිපනම් හා බදු	5,324	8,014	7,993	2,782	5,562	3,549	3,430	2,761
කුලී	5,157	5,086	5,551	719	6,070	5,619	5,521	1,184
බලපත්‍ර ගාස්තු	1,017	389	389	-	733	654	654	-
වෙනත් ආදායම්	5,185	5,185	4,684	39,197	32,000	32,000	34,304	38,696
	-----	-----	-----	-----	-----	-----	-----	-----
එකතුව	16,683	18,674	18,617	42,698	44,365	41,822	43,909	42,641
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස් කිරීමේ කායර්ෂාධනය

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2024 වර්ෂයට වෙළඳ බලපත්‍ර ලබා ගත යුතු ආයතන 468 කින් ව්‍යාපාර 110 ක් 2025 පෙබරවාරි 05 දින වන විටත් වෙළඳ බලපත්‍ර ලබාගෙන නොතිබුණි. 2024 වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත ආදායම රු.1,017,500 ක් වුවද සත්‍ය වශයෙන් අයකර ගෙන තිබුණේ රු.385,112 ක් පමණි.	බලපත්‍ර ලබා නොගත් ව්‍යාපාර සඳහා ලිඛිතව ලිපි මගින් දැන්වීම් කිරීම් සිදු කළ බව.	බලපත්‍ර ආදායම් නොගෙවන වෙළඳ ව්‍යාපාර සඳහා නෛතික ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ)	කුලී		
(i)	රිදීගම ප්‍රාදේශීය සභාවට අයත් බස් නැවතුම්පල ගොඩනැගිල්ලේ කඩ කාමර 04 ක් සඳහා ගිවිසුම්ගත කාලය 2021 ජූනි 01 සිට 2024 ජූනි 01 දක්වා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් බදුකරුවන්ගෙන් සියයට 10 අධි ගාස්තුව සමඟ රු.704,439 ක කඩකුලී ආදායමක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ii)	රිදිගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ කඩ කුලී මුදල රු.321,966 ක් විය.	හිඟ මුදල් අය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iii)	2024 වර්ෂයට පෙර ප්‍රාදේශීය සභාව සතු වත්කම් බදු දීමට අදාළ හිඟ මුදල රු.382,695.76 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධව නීතිමය කටයුතු සිදුකර ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iv)	හිඟහිටි බදු කුලී හා හිඟහිටි දඩ ආදායම රු.382,695 ක මුදල 2015 වර්ෂයට පෙර සිට අයවිය යුතුව තිබුණි.	හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධව නීතිමය කටයුතු සිදුකර ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳව කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යන් ඉටු කිරීම පිළිබඳ නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් 04 ක පැවති රු.14,743,234 ක ශේෂයෙන් වසර 5 ක කාලයක් ඉක්ම වූ රු.1,489,649 ක ශේෂයක් පැවතුණි. මෙම මුදල් අයකර ගැනීමට කළමනාකරණ ක්‍රියාකර නොතිබුණි.	විශේෂිත වූ වැඩසටහන් ක්‍රියාත්මක කර ආදායම් එකතු කර ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් 13 ක පැවති රු.71,085,415 ක ශේෂයෙන් වසර 5 ක කාලයක් ඉක්ම වූ රු.1,720,926 ක ශේෂයක් පැවතුණි. මේවායේ පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු මුදල් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තියට අනුකූල නොවන පරිදි ටෙන්ඩර් කිරීමකින් තොරව ලැබෙන ආදායමෙන් සියයට 50 ක් සභාවට ගෙවීමේ පදනම මත සෙනසුරාදා සති පොල පවත්වාගෙන යාමට විවිධ සේවා සමුපකාරය සමිතියක් වෙත පවරා දී තිබුණි.	ප්‍රාදේශීය සභාව වෙත පොල ආදායමෙන් සියයට 30 ක මුදලක් ලබා දීමේ එකඟතාවය මත රිදිගම ප්‍රාදේශීය සභාව රිදිගම විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ 1992 ජනවාරි 05 වන දින ඇති කර ගත් ගිවිසුම අනුව ක්‍රියාකර ඇති බව.	සභාවට ආදායම් ලබාගත හැකි මාර්ග පුළුල් කළ යුතුය.
(ඈ) කැප්පට්ගල සති පොල භූමිය අනවසරයෙන් 2015 වර්ෂයේ සිට දිව්‍යාගුම දෙපාර්තමේන්තුවේ සමෘද්ධි සමිතියක් විසින්	කැප්පට්ගල සති පොල ඉඩම රිදිගම ප්‍රාදේශීය සභාව වෙත පවරා ගැනීමට	කඩිනමින් පොල භූමිය සභාවට අත්පත් කරගෙන

පවත්වාගෙන යන අතර, ඒ සම්බන්ධයෙන් වූ අංක 8704 විශේෂ නඩු තීන්දුව අනුව පොල භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

අවශ්‍ය කටයුතු තව දුරටත් සිදු කරමින් පවතින බව.

සතිපොළ ආදායම් එකතු කළ යුතුය.

(ඉ) වෙළඳ බලපත්‍ර නිකුත් කිරීමේදී වෙළඳ ව්‍යාපාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට ලක් විය යුතු අතර එසේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය නොලත් අයදුම් පත් 28 ක් නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

2025 වර්ෂයේ දී නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් වෙළෙඳ බලපත්‍ර ලබා නොගත් ව්‍යාපාරික ස්ථාන සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මූලික කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව.

නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කළ යුතුය.

(ඊ) සභා බල ප්‍රදේශය තුළ දුරකථන සම්ප්‍රේෂණ කුළුණු 19 ක් ස්ථාපිත කර තිබුණු අතර, ඉන් අනුමැතියකින් තොරව දුරකථන කුළුණු 10 ක් පවත්වාගෙන ගොස් තිබුණි.

එම කුළුණු වල අනුමැතියට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව.

අනුමැතිය ලබා නොගැනීම පිළිබඳ පරීක්ෂා කර බැලිය යුතු අතර හිඟ මුදල් අයකර ගැනීමට ද කටයුතු කළ යුතුය.

3.2 නිෂ්ක්‍රීය හෝ ඌණ උපයෝජිත දේපල

විගණන නිරීක්ෂණය

සභාව සතු මිටිපුබිඹි කැබ් රථයේ වැසියෝ බඳෙහි සඳහන් වැසි අංකය හා ලියාපදිංචි සහතිකයේ සඳහන් වැසි අංකය එකිනෙකට වෙනස් වී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අංකය තහවුරු කරගැනීමේ අපහැදිලිතාවයක් පවතින බව.

නිර්දේශය

මෝටර් රථ පනතට අනුව කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

වෙනත් ආයතන නමට ලියාපදිංචි වී ඇති සභාව භාවිතා කරන වාහන 02 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මේවායේ අයිතිය පවරා දෙන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බව.

නිර්දේශය

අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය

(අ) රිදීගම බස්නැවතුම්පල ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඇති පඩිපෙල හා යකඩ අත්වැට ඉදිකිරීම 2025 ජනවාරි 09 අවසන් වීමට නියමිතව තිබුණද 2025 මාර්තු වන විටත් අවසන් කර නොතිබු අතර, ගිවිසුමට පටහැනිව සිදුකළ රු.17,262 ක ගෙවීම හැර වෙනත් ගෙවීමක් සිදුකර නොතිබුණි. කොන්ත්‍රාත් කාලයද දීර්ඝ කර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

කර්මාන්තවලදී කාර්ය සාධන සුරක්ෂණය ලබා ගන්නා බැවින් කළ වැඩ වටිනාකම මිනුම්කර එම මිනුම්වල වටිනාකමට අනුව ගෙවීම් සිදු කරන බව.

නිර්දේශය

ගිවිසුම් කඩකර ඇත්නම් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) රිදීගම ප්‍රධාන කාර්යාලයේ රථගාල සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම III අදියර වැඩ 2024 දෙසැම්බර් 25 දින නිමකිරීමට සැලසුම් කර තිබුණත් මේ දක්වා අදාළ වැඩ අවසන් වී නොමැති අතර ගිවිසුමට පටහැනිව රු.1,011,500 ක් ගෙවා තිබුණි. එසේම ප්‍රමාණ පත්‍රයේ (BOQ) අයිතම 03 යටතේ බිමට කොන්ක්‍රීට් ඇතිරීම වෙනුවෙන් නොකළ වැඩ සහ මීටර් 10.36 ක් සඳහා රු.270,241 ක් ගෙවා තිබුණි.	වැඩිපුර ගෙවූ වැඩ කොටස මේ වන විට ඉදි කර අවසන් අතර එම මුදල අවසන් ගෙවීම සිදු කිරීමේ දී අඩු කර ගෙවීමට කටයුතු කරන බවත්. ඉදිරියේ දී නැවත මෙවැනි දෝෂයක් ඇති නොවීමටත් කටයුතු කරන බව.	සභාවට අලාභයක් සිදු කර ඇත්නම් එම මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	--	---

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව භෞතික සැලසුම් අංශයේ ඉටුකිරීමට සැලසුම් කළ ව්‍යාපෘති 27 න් රු.14,020,000 ක ප්‍රතිපාදන සලසා තිබුණු ව්‍යාපෘති 14 ක් ඉටුකර නොතිබුණි.	වැය මාරු කර වෙනත් ව්‍යාපෘති ඉටු කරන ලදී.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් ව්‍යාපෘති පූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය.